



Ceylon Government Gazette

Published by Authority.

No. 5,462—FRIDAY, MARCH 5, 1897.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices	141
Western Province	—	Land Resumption Notices	—
Central Province	127	Abstracts of Season Reports... ..	—
Northern Province	—	Notices under "The Forest Ordinance"	—
Southern Province	—	Sales of Arrack, Opium, and Toll Rents	145
Eastern Province	128	Sales of Salt and Timber	—
North-Western Province... ..	133	Notifications of Close Seasons, Infected Areas, &c. ...	147
North-Central Province	135	Specifications under "The Irrigation Ordinance" ...	—
Province of Uva	—	Miscellaneous Provincial and District Notices ...	—
Province of Sabaragamuwa	138		

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,541, C. P.

Colonial Secretary's Office,
Colombo, February 27, 1897.

ON Wednesday, April 21, 1897, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Udasiya pattu of the Matale South District of the Central Province.
Preliminary plan 2,740.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Q 333	Wehigala	Sundara and others	Chena	4 2 28
M 333	Do.	—	do.	1 2 32
R 333	Do.	Belinda and others	do.	2 3 30

*Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,541, C. P.

වර්ෂ 1897 ක්වු පෙබරවාරි මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙවුකාරිස්ථානයේදී කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ මාතලේ උපළාත්වලින් නොවැනි විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වු අප්‍රේල් මස 21 වෙනි දින වදාදා දවල් 12ට මාතලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ දකුණු පලාතේ උඩසියපන්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි තුනක්.
සියයට 2,740.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
Q 333	වැඹිගල	සුන්දරා සහ තවත් අය	හේන	4 2 28
M 333	එම	—	එම	1 2 32
R 333	එම	බිලින්දා සහ තවත් අය	එම	2 3 30

අක්කරයක් ඇපියල් 10යේ හිට විකුණනට පවත්වනු ලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්පනරුන්ට නොවැනිදේශයේදී, විකිනීමේ කොන්දේසි ගැන මාතලේ ආණ්ඩුවේ උපළාත්වලින් නොවැනිදේශයේදී දැනගනට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුරුමානවහන්සේගේ ආඥාවලට,
ඊ. හොඵල් මාකර්,
මහසෙනෙවුකාරිස්ථානයේ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 571, E. P.

Colonial Secretary's Office,
Colombo, February 19, 1897.

ON Thursday, March 18, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, for non-payment of balance purchase amounts and instalments due thereon.

Preliminary Plan.		Lot.	Village.	Name of Purchaser.	Extent.
					A. R. P.
Koralai pattu. Description—Garden.					
1,767	5634 & 5635		Kiran	Mr. S. A. Crowther	2 0 32
"	5639-41		Do.	do.	2 3 36
1,866	6092		Pettalai	Katpuren Murukapper	0 0 36
Description—Paddy.					
1,504	3913		Mankeni	K. Velayutan and V. V. Murukappen	12 1 3
1,793	5775-77		Miravodai	Akamatuvidan Murasaiyu	10 0 7
999	277		Do.	Katirkamer Veluppillai	10 0 5
614	6756		Do.	Konamalai Ponnaiyah	6 0 0
1,543	4098		Katiraveli	Karuppapillai Muttupillai	6 1 3
Eraur pattu. Description—Paddy.					
1,336	3167		Eraur	Meyatinvava, P. H. Akamatulevvai	19 2 5
478	4548		Pankudaveli	Lukkumalevvai Utumalevvai	6 1 36
519	I 167		Eraur	M. P. H. Hayatulevvaippodi and M. Kasimvava	6 0 0
1,821	5835		Koduramadu	P. H. Hayatulevvaippodi	8 1 20
561	5868		Chittandikudyiruppu	M. P. H. Akamatulevvaippodi & S. Atamkandu	18 1 31
434	3940		Pankudaveli	Akamatuulevvai Meeralevvai	3 2 6
576	6130 & 6131		Vantarumulai	M. U. P. H. Mohiyatinvava, S. Mukammattampi, and A. Meerasaiyu	21 2 2
1,533	4056		Do.	K. Chellappa and N. Chomanatan	5 1 0
Manmunai pattu. Description—Paddy.					
1,213	2558 & 2560		Sotayankadu	Isumalevvai Marakayar Atamlevvai	20 2 37
1,275	2979		Ampilanturai	do.	12 1 25
1,050	827		Aptulrahimanchenai	Meeralevvai Pakkir Mukayatin and S. Utumalevvai	13 2 36
"	873		Otiyankuda	Meeralevvai P. H. Meerasaiyu and S. Ismalevvai	23 2 33
"	829		Aptulrahimanchenai	Atamvava Akamatulevvai	10 3 34
1,384	3315		Periyaturai	Katirkamer Kantapper	8 1 0
1,693	5101		Inuruvillu	B. Thomas and J. C. Kanakasuriyam	21 2 27
993	267		Puleyadimadu	T. Kantappan and K. Sinnatampi	23 3 10
"	268		Do.	Kantapper Sinnatampi	20 3 2

Preliminary Plan.	Lot.	Village.	Name of Purchaser.	Extent.	
				A.	R. P.
1,111	1464	Panichchayadimunmari	K. Mukamatutampi and Aliyar Udaiyar Atamlevvai	38	0 24
1,268	2961	Tevilamunai	Aliyar Udaiyar Atamlevvai	14	1 9
"	2962	Do.	do.	7	2 17
"	2963	Do.	do.	7	2 2
1,818	5827	Kurinchamunai	Kasinatar Chinnatampi	7	2 25
1,203	2470	Chotayankaddu	P. H. Mukammatu Kasinlevvai	3	3 20
514	4966	Tevilamunai	Umarukatta Akamatulevvai	3	2 0
817	9800	Veppantidal	Akamatulevvai Musinlevvai	8	0 28
891	10957	Karadippuval	V. Chinnatampi and Kanapatiyar Chinnatampi	13	2 11
1,945	6360	Kalpottanai	Avuvakkerlevvai Utumalevvai	5	3 20
1,227	2648 & 2649	Kokkaddichchulai	Mankalappodi Elaiyatampi	13	2 3
1,227	2627	Munaikkadu	Description—Garden. V. V. Tantippillai, M. Palippodi, and K. Palippodi	4	3 36
"	2712	Kokkaddichchulai	Kumaraveli Kanapati	0	0 27
"	2727	Do.	Velappodi Nakandan	1	2 33
501	4910	Ampilanturai	Description—Paddy. V. Chempappodi and others	8	3 30
909	11056	Ponnankanichechenai	Yakkopillai Bastiampillai and Maduttin Saviri	8	3 28
1,975	6442	Talankuda	Description—Garden. Akamatulevvai Avutalkatar	4	3 12
1,976	6444	Palamunai	Pichchaikkandu Mukamatutampi and others	3	3 28
1,068	1064	Talankuda	Mukamatulevvai Hadjjar Akamatulevvai Marakayar	0	1 13
1,114	1480	Cheddipalayam	K. V. Kanapatiyar	6	3 25
1,974	6439	Putukkudyiruppu	Pakkirmukayatinvava Meerasaivulevvai	3	2 23
"	6441	Do.	do.	0	1 35
2,096	6932	Kottiyapulai	Mayilippodi Kunchittampi	1	3 0
1,185	2311 & 2312	Kadukkamunai	Tantippillai, widow of Velappodi	3	1 33
2,148	E 53 & F 53	Munaikkadu	Velappodi Matachchi	0	1 16
"	D 53	Do.	Mutar Kantammai	0	1 18
2,026	6644	Kokkaddichchulai	Kumaraveli Vayiramuttu	0	1 37
"	6637	Do.	Kalikkuddi Veerakkuddi and others	0	1 36
1,263	2944	Do.	Chinnavappodi Kantappodi	4	0 2
1,742	5411	Mandur	Porativu pattu. Police Headman Kantappan	0	1 10
1,744	5430	Do.	Chekanatar Karuvaltampi	2	0 0
1,625	4589	Kammalaporativu	Arunasalam Velayutan	0	1 4
"	4622	Do.	Chinnattampi Sitamparam	2	0 6
"	4639	Kovilporativu	Kanapatiyar Vayiramuttu and Velappodi Manikkappodi	1	3 4
"	4647	Do.	Chinnavappodi Tevappodi	0	2 31
"	4663	Do.	Kanippodi Mayilippodi	0	2 5
"	4672	Do.	K. V. V. Kariwaltampi	0	1 10
"	4691	Do.	Kantappodi Pandarippodi	0	2 2
"	4703	Do.	Chinnavappodi Panikkappodi	0	3 12
"	4704	Do.	Alvappodi Katiraki	0	1 6
"	4708	Do.	Velappodi Chinnattampippodi	0	1 14
"	4712	Do.	Chinnavappodi Tevappodi and K. Chinnattampi	0	1 23
1,078	1214 & 1216	Mandur	Description—Paddy. Ismail Mondiram V. V. Vakuppillai	4	0 13
1,604	4415	Palukamam	N. Kumarapperumal	2	2 28
"	4429	Do.	K. Chinnattampi and A. Kantappan	5	0 0
"	730	Vellankiri	P. H. Kasinatar Ponnaiyah, S. P. H. Chinnattampi, and K. Veerakkudi	14	3 20
"	8968	Do.	Sinnakkuddy P. H. Sinnattampi	15	2 16
"	8969	Do.	P. H. Kasinatar Ponnaiyah	33	2 30
"	8970	Do.	K. Atikari Veerakkuddy	15	0 0
"	8958	Do.	Vinasittampi Udaiyar, Sinnattampi Vanniya	25	0 0
"	8971	Do.	Ismalevvai Akamatulevvai	15	3 18
"	8975 B	Do.	T. Chinnappillai, &c.	22	1 12
"	8958 C	Do.	P. H. Kasinatar Ponnaiyah	23	2 12
"	8971 F	Do.	I. Akamatulevvai and A. Mukammattutampi	13	3 24
1,809	5814½	Kalimadu	A. M. Ismalevvai Muhantiram and A. M. Avuvakerlevvai	19	0 31
667	7925	Mandur	K. Somanatar	7	3 18
1,985	6462	Kalimadu	Ismail Muhantiram Malayarlevvai	6	1 20
"	6465	Do.	V. V. Vakuppillai, &c.	16	1 0
483	4591	Natanai	Kalikkuddy Aliyappodi P. H. Chittiravelappodi Tamippillai, &c.	16	0 30
1,982	6457	Kalimadu	V. V. Vakuppillai Chammanturai.	3	2 14
1,301	3118	Chorikkalmunai	A. Pakkirkuddippodi, &c.	11	2 25
1,508	3926	Toyampaddai	M. V. V. Ismalevvaippodi	1	1 18

Preliminary Plan.	Lot.	Village.	Name of Purchaser.	Extent.	
				A.	R. P.
1,584	4318	Chorikkalmunai	A. P. H. Pakirkuddippodi	13	0 10
"	4322	Do.	M. V. V. Kasinvavappodi	0	1 20
1,754	5460, 5461, & 5465	Do.	Muttupillai Venasittampi	7	0 34
"	5462	Do.	P. H. Mayilippodi Elaiyatampi	3	0 30
"	5463	Do.	Sinnattampi Kanapatippillai	1	1 20
1,724	5298 & 5299	Chavalakkadai	K. Notary Kantappodi	16	0 34
Description—Garden.					
1,676	4969	Chorikkalmunai	Veerapattirer Kantavanam	1	1 5
1,678	4973	Do.	P. H. Chinnattampi, V. A. Murukappen, &c.	2	1 9
1,684	5006	Chammanturai	S. Mukamatumeyatin and A. M. Akamatulevvai	0	3 24
Nadukadu pattu. Description—Paddy.					
1,536	4064	Malvattai	Mukammattuttampippodi Karutulevvai	12	3 9
1,008	322	Mallikattivu	Manikkappodi Vannia Sentatturai	25	3 17
"	331	Do.	Ismalevvai Akamatulevvai	23	0 0
Akkarai pattu. Description—Garden.					
1,390	3343	Tampiluvil	Chitamparam Ponnaiyah	0	0 21
1,761	5524-26	Kolavil	M. Kantavannan and three others	4	2 25
Description—Paddy.					
1,761	5567	Karunkodditivu	Ampalavarar Tampu	5	0 0
1,473	3835	Do.	Ivuralevvai Isuppulevvai	3	2 1
1,731	5341	Tampiluvil	Chinner Nanamuttu	14	2 28
1,549	4107 & 4108	Karunkodditivu	S. Mukaiyatinvava Marakayar	20	0 0
1,699	5169 & 5170	Panankadu	Umarulevvai Ivuralevvai	17	2 16
1,072	1086	Kolavil	V. Udaiyar Chinnattampi Vannia	3	3 27
Panama pattu. Description—Paddy.					
1,257	2892	Panama	K. Vaitilingam	9	1 27

Upset price,—from Rs. 10 to Rs. 15 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 571, E. P.

கொலோனியல் சர்க்கிடுததாரா ஆபிசில்,
கொழும்பு, 1897 ம் ஆண்டு மார்ச்சின் 19 ந் உ.

1897 ம் ஆண்டு பங்குனிமாசம் 18 ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழ ககு மாநாணத்தி கவற்றன்மேந்து ஏசுநறவாகள் தனது ஆபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற வாயிதா கட்டாத காணித்தனூடுகளை, அரசாட்சியூர்ரால் உததரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூற விற்பாரா.

காணித்தனூடுகள், கிழக்கு மாநாணத்து மட்டககள்ப்பு டிஸ்திரிக்வி விருக்கின்றன.

இருக்குமிடம்—கோறனைப்பற்று. வீவரம்—தோட்டம்.

பட்டம் இல.	இல.	குறிச்சி.	கொளவனவுகாரணின பெயர்.	விசாலம், அ. மு. ப.
1,767	5634 & 5635	கிரான	சா. எ. கிறவுதா	2 0 32
"	5639-41	செடி	செடி	2 3 36
1,866	6092	பேததானை	கற்பூரா முருகப்பா	0 0 36
வீவரம்—வயல்காணி.				
1,504	3913	மாங்கேணி	சு. வேலாயிதன, வ. கீ. முருகப்பன	12 1 3
1,793	5775-77	யிருவோடை	அ. ம. துவிதான மீராசாயவு	10 0 7
999	277	செடி	கதிராகாம வேலுப்பிள்ளை	10 0 5
614	6756	செடி	கோணுலை பொன்னையர்	6 0 0
1,543	4098	கதிராவெளி	கருப்பாப்பிள்ளை முத துப்பிள்ளை	6 1 3
1,336	3167	எருவூர்	மெய்யதினவாவா, பொ. த. அகமது	19 0 25
478	4548	பங்குடாவெளி	லெவவை	6 1 36
519	I 167	எருவூர்	லுக்குமாவெவ்வை உ. துமா லெவவை	6 1 36
1,821	5835	கொடுவாமடு	மு. பொ. த. அயாத லெவவைப்போ	6 0 0
561	5868	கிற்றண்டி குடியிருப்பு	மு. பொ. த. அகமதுலெவவைப்போ	8 1 20
434	3940	பங்குடாவெளி	டியும் ச. ஆதங்கண்டும	18 1 31
576	6130 & 6131	வந்தாறுமுலை	அகமதுலெவவை மீராலெவவை	3 2 6
1,533	4056	செடி	மு. உ. பொ. த. முகையதினவாவா, சீ. முகமதுததமடி, அ. மீர்சாய்வு	21 2 2
1,213	2558 & 2560	சோதையனகட்டு	சு. செலலப்பா, ந. சோமனாதன	5 1 0
இருக்குமிடம்—மணமுனைப்பற்று.				
1,275	2979	அம்பிளாந்துறை	இலமாலெவவை மாககாயா ஆதம லெவவை	20 2 37
			இ. ம. ஆதம லெவவை	12 1 25

பட்ட இல.	இல.	குறிச்சி.	கொள்வனவுகாரண பெயர்.	விசாலம், அ. மு. ட.
1,050	827	அவுதலறகிமான சேனை	மீராவெவ்வை பக்கிரி மெய்யதின, சு. உதுமாவெவ்வை	13 2 36
"	873	ஓதயங்குடா	மீராவெவ்வை, பொ. த. மீராசாயவு, சு. இலமாவெவ்வை	23 2 33
"	829	அவுதலறகிமான சேனை	ஆதமவாவா, அகமதுவெவ்வை	10 3 34
1,384	3315	பெரிய துறை	கதிரகாமா கந்தப்பா	8 1 0
1,693	5101	ஈனறுவல்லு	வ. தோமால், யோ. க. கணகரூரியம்	21 2 27
993	267	புளியடிமடு	தோ. கந்தப்பன, க. சின்னத்தம்பி	23 3 10
"	268	ஓடி.	கண்ணப்பா சின்னத்தம்பி	20 3 2
1,111	1464	பனிச்சையடி முனமாரி	சா. முகமதுத்தம்பி அவியார உடையார ஆதமவெவ்வை	38 8 24
1,268	2961	தெவீலாமுனை	அவியார உடையார ஆதமவெவ்வை	14 1 9
"	2962	ஓடி	ஓடி	7 2 17
"	2963	ஓடி	ஓடி	7 2 2
1,818	5827	சூரிஞ்சாமுனை	காசிதா சின்னத்தம்பி	7 2 25
1,203	2470	சோதையனகட்டு	பொ. த. முகமதுதா கானெவ்வை	3 3 20
514	4966	தெவீலாமுனை	உமறுகத்தா அகமதுவெவ்வை	3 2 0
817	9800	வேட்டந்திடல்	அகமதுவெவ்வை முகிளெவ்வை	8 0 28
891	10957	கரடிப்பூவல	வ. சின்னத்தம்பி கணபதியார சின்னத்தம்பி	13 2 11
1,945	6360	கற்பொத்தானை	அலுவககாவெவ்வை உதுமாவெவ்வை	5 3 20
1,227	2648 & 2649	கொக்கட்டிச்சோலை	மங்கலப்போடி இளையத்தம்பி	13 2 3
"	2627	முனைககாடு	வ. வீ. தம்பிப்பிள்ளை, மு. பாவிப்போடி, க. பாவிப்போடி	4 3 36
"	2712	கொக்கட்டிச்சோலை	சூமாறவேலி கணபதி	0 0 27
"	2727	ஓடி	வேலாப்போடி நாகண்டான	1 2 33
501	4910	அம்பிளாந்துறை	வீ. செம்பாய்போடியு மறுபேரும	8 3 30
909	11056	பொன்னுணகானிச்சேனை	யாககோப்பிள்ளை, பஸ்தியாமப்பிள்ளை, மடுதின்சவுரி	8 3 28
1,975	6442	தாளங்குடா	அகமதுவெவ்வை அவுதலகாதா	4 3 12
1,976	6444	பாலமுனை	பிச்சைக்கண்டு முகமதுத்தம்பியு மறுபேரும	3 3 28
1,068	1064	தாளங்குடா	மு. ஆ. அகமதுவெவ்வை மரககாயர்	0 1 13
1,114	1480	செட்டிபாளையம்	க. வ. கணபதியான	6 3 25
1,974	6439	புதுகசூடியிருப்பு	பக்கிரி முகையதினவாவா மீராசாய்பு வெவ்வை	3 2 23
"	6441	ஓடி	ஓடி	0 1 35
2,096	6032	கொத்தியாபுலை	மைலிப்போடி சூஞ்சித்தம்பி	1 3 0
1,185	2311 & 2312	கடுகாமுனை	வேலாப்போடி கைமபெண் தாந்திப்பிள்ளை	3 1 33
2,148	E 53 & F 53	முனைககாடு	வேலாப்போடி மாதாசசி	0 1 16
"	D 53	ஓடி	மூத்தாரா கந்தமமை	0 1 18
2,026	6644	கொக்கட்டிச்சோலை	சூமாறவேலி வயிரமுத து	0 1 37
"	6637	ஓடி	சாளிகசூட்டி வீரகசூட்டியு மறுபேரும	0 1 36
1,263	2944	ஓடி	சின்னவப்போடி கந்தப்போடி	4 0 2
1,742	5411	மணரோ	இருசூமிட்டம்—பீரற்றதிவுப்பற்றம். பொ. த. கந்தப்பன்	0 1 10
1,744	5430	மணரோ	செக்கனாதர் கறுவலத்தம்பி	2 0 0
1,625	4589	கம்மாளப்போரதிவு	அருணசலம் வேலாயிதன்	0 1 4
"	4622	ஓடி	சின்னத்தம்பி பீதாம்பரம்	2 0 0
"	4639	கோவில்போரதிவு	கணவதியார் வைரமுத்த, வே மாணிக்கப்போடி	1 3 4
"	4647	ஓடி	சின்னவப்போடி தேவப்போடி	0 2 31
"	4663	ஓடி	கண்ணிப்போடி மைலிப்போடி	0 2 5
"	4672	ஓடி	க. வ. வீ. கறுவலத்தம்பி	0 1 10
"	4691	ஓடி	கந்தப்போடி பண்டாரப்போடி	0 2 2
"	4703	ஓடி	சின்னவப்போடி பணிக்கப்போடி	0 3 12
"	4704	ஓடி	ஆள்வாப்போடி கதிராகி	0 1 6
"	4708	ஓடி	வேலாப்போடி சின்னத்தம்பிப்போடி	0 1 14
"	4712	ஓடி	சின்னவப்போடி தேவப்போடியு மறுபேரும	0 1 23
1,078	1214 & 1216	மணரோ	இலமாயில் மோந்திரம, வ. வீ. வாசுப்பிள்ளை	4 0 13
1,604	4415	பளுகாமம்	நா. சூமாறப்பெருமாள்	2 2 28
"	4429	ஓடி	க. சின்னத்தம்பியு மறுபேரும	5 0 0

பட்டம் இல.	இல.	குறிச்சி.	கொள்வீலகாரன பெயர்.	வீசாலம். அ. மூ. ப.
730	8955	வெல்லங்கிரி	பொ. த. கா. பொன்னையா, ச. பொ. த. சின்னத்தம்பி, க. வீரக்குட்டி	14 3 20
"	8968	ஓடி	சி. பொ. த. சின்னத்தம்பி	15 2 16
"	8969	ஓடி	பொ. த. கா. பொன்னையா	33 2 30
"	8970	ஓடி	க. அதிகாரி வீரக்குட்டி	15 0 0
"	8958	ஓடி	வி. உ. சின்னத்தம்பி வணனிமை	25 0 0
"	8971	ஓடி	இஸ்மாலெவவை அகமதுலெவவை	15 3 18
"	8975b	ஓடி	தொ. சின்னப்பிள்ளையு மறுபேரும்	22 1 12
"	8958c	ஓடி	பொ. த. கா. பொன்னையா	23 2 12
"	8971f	ஓடி	இ. அகமதுலெவவை அ. முகம்மதுத் தம்பி	13 3 24
1,809	5814k	களிமடு	அ. ம. இஸ்மாலெவவை, அ. முகமதுத்தம்பி	19 0 31
667	7925	மணரோ	க. சோமனாதர்	7 3 18
1,985	6462	களிமடு	இஸ்மாயில் மோந்திரம் மலையாரை வவை.	6 1 20
"	6465	ஓடி	வ. வி. வாகுப்பிள்ளையு மறுபேரும்	16 1 0
483	4591	நாதனை	காளிகுட்டி அலியாப்போடியு மறுபேரும்	16 0 30
1,982	6457	களிமடு	வ. வி. வாகுப்பிள்ளை	3 2 14
இருக்குமிடம்—சமடாந்துறைப்பற்று.				
1,301	3118	சொறிககல்முனை	அ. பகீர் குட்டிப்போடியு மறுபேரும்	11 2 25
1,508	3926	தொய்யப்பட்டை	மீ. வ. வீ. இஸ்மாலெவவைப்போடி	1 1 18
1,584	4318	சொறிககல்முனை	அ. பொ. த. பகீர்குட்டிப்போடி	13 0 10
"	4322	ஓடி	மீ. வ. வீ. காசிமவாவாப்போடி	0 1 20
1,754	5460-61, 5465	ஓடி	முத்துப்பிள்ளை வீணசித்தம்பி	7 0 34
"	5462	ஓடி	பொ. த. மைலிப்போடி இளையதம்பி	3 0 30
"	5463	ஓடி	சின்னத்தம்பி கணவதிப்பிள்ளை	1 1 20
1,724	5298 & 5299	சவனக்கடை	க. நொத்தாரிஸ கந்தப்போடி	16 0 34
விவரம்—தோட்டம்.				
1,676	4969	சொறிககல்முனை	வீரயத்திரா கந்தவனம்	1 1 5
1,678	4973	சொறிககல்முனை	பொ. த. சின்னத்தம்பியு மறுபேரும்	2 1 9
1,684	5066	சமடாந்துறை	சி. முகம்மது மெய்யதின, அ. ம. அகமதுலெவவை	0 3 24
இருக்குமிடம்—நாகாடுப்பற்று. விவரம்—வயல.				
1,536	4064	மகவத்தை	முகம்மதுதம்பிப்போடி கருதுலெவவை	12 3 9
1,008	322	மலவிகைத்தீவு	மா. வ. சிந்தாதிரை	25 3 17
"	331	ஓடி	இ. அகமதுலெவவை	23 0 0
இருக்குமிடம்—அககரைப்பற்று. விவரம்—தோட்டம்.				
1,390	3343	தம்பிலுவிவ	சித்தம்பரம் பொன்னையா	0 0 21
1,761	5524-26	கோளாவிவ	மு. கந்தவனமு மறுபேரும்	4 2 25
விவரம்—வயல.				
"	5567	கருங்கொட்டித்தீவு	அம்பலவானர்தம்பி	5 0 0
1,473	3835	ஓடி	இவுரலெவவை ஈசப்பலெவவை	3 2 1
1,731	5341	தம்பிலுவிவ	சின்னாரூனமுத்து	14 2 28
1,549	4107 & 4108	கருங்கொட்டித்தீவு	ச. முனையதினவாவா மாககாயா	20 0 0
1,699	5169 & 5170	பனங்காடு	உமருலெவவை இவுரலெவவை	17 2 16
1,072	1086	கோளாவிவ	வி. உ. சின்னத்தம்பி வணனிமை	3 3 27
இருக்குமிடம்—பூணகைப்பற்று.				
1,257	2892	பானகை	கா. வயித்திலிங்கம்	9 1 27

(ஏக்கொன்றுக்கு தரிப்பு வீலை 10 ரூபாய் துவக்கம் 15 ரூபாய் வரைக்கும்).

இக்காலிகளைப்பற்றி மேலதிக விவரம் அளவைத்தலைவரிடத்திலும் வற்பனவின கொந்தீசகளைப்பற்றி மட்டக்களப்பு அரசாட்சியாரின ஏசனறுத்துரை யவர்களிடம் வினாவி அறிந்த தக்கொளளலாம்.

தேசாதிபதி மகேரத்தமா அவர்களினது கட்டளையின்படி,
ஈ. நோவெஸ் உவாககர்,
இராசாங்க லிகிதர்.

ON Thursday, March 25, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,953.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
6376	Inuruvillu	M. H. Akamatulevvai	Chippimadukkadu	240 1 30
6379	Do.	A. Mukammajutampi	do.	79 3 0

Upset price,—Rs. 20 per acre.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 572 E. P.

கொலோனியல் சுககிடுத்தார் ஆ. சில,
கொழும்பு, 1897 ம் மூல மாதம் 19 ந் வ.

1897 ம ஆண்டு பங்குனிமாசம் 25 ந் தேதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக குமா காணத்து கைறணமேந் து. எசெனறவர்கள் தனது ஆபீசில இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பெர்ருததப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார.

படம் 1,953.

இல.	குறிச்சி.	கேள்வீககாரன பெயர்.	வ்வரம்.	விசாலம். அ. ரா. பெ.
6376	இனுறுவில்லு	ம. அகமதுலெவவை	சிப்பிமடுக்காடு	240 1 30
6377	ஊடி	அ. முகமதுததம்பி	ஊடி	79 3 0

ஏககாவீலை ரூபா இருபது.

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனைக் கொந்திசுகளையும்பற்றி பட்டககனப்பு அரசாட்சி ஏசன்றுத்துரையவாகளிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோததமா அவர்களினது கட்டணியினபடி,

ஈ. நோவல உவாககா,
இராசாங்க லிகிதா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,221, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, February 19, 1897.

ON Friday, May 7, 1897, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Weudawilli hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 514.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3473	Kalamaduwwa	Kelagahamulahena	Crown	Jungle land	5 1 6
3474	Do.	Panwattehena	do.	do.	1 0 25
3479	Do.	Kelagahamulahena	do.	do.	4 0 28
3475	Do.	Kongahamulawatta	do.	do.	1 0 37
3481	Do.	Egodagedarawatta	do.	do.	3 2 34
Z 136	Do.	Kongahamulahena	do.	do.	2 3 10

Upset price,—Rs. 15 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 936, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, February 18, 1897.

ON Wednesday, March 24, 1897, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction again, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, for default of payment of instalments on the due dates, on the terms authorized by Government.

Forty allotments of land situated in the North-Central Province.

Lot.	Village.	Name of Purchaser.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,221—Eppawala korale.						
3652	Musalpitiya	B. Welate and another	Fit for garden	1	2	8
1128	Kumadi	Preliminary plan 298.—Egoda pattuwa. Isa Lebbe, Police Vidane	Fit for paddy	3	1	9
1628	Haggomugama	Preliminary plan 425.—Nuwaragama korale. M. Endrishami	Fit for paddy	11	3	14
2862	Ambagehewa	Preliminary plan 988.—Kende korale. Sellawannihami and others	Fit for paddy	24	3	12
3028	Kelediwulwewa	Preliminary plan 1,083.—Eppawala korale. D. Ukku Banda and others	Fit for paddy	2	0	4
3061	Mankadawala	Preliminary plan 1,095.—Kende korale. V. Raman Kangani and others	Fit for paddy	4	3	27
2586	Kuratiyawa	Preliminary plan 842.—Kadawat korale. Seerala, Vel-vidane, and others	Fit for paddy	11	1	8
3196	Kaduruwegama	Preliminary plan 1,115.—Kalagama korale. M. K. Arunasalam	Fit for paddy	7	2	17
3127	Kelekarambewa	B. M. Silva and another	do.	8	2	11
K 122	Pahalatalawa	Preliminary plan 1,109.—Nuwaragama korale. Kappuruhami Korala	Fit for paddy	0	0	20
L 122	Do.	do.	do.	2	1	6
N 122	Do.	do.	do.	0	1	14
3238	Ihalagalgiriayagama	Preliminary plan 1,118.—Wilachchiya korale. A. Banda and another	Fit for paddy	0	3	38
3481	Hammillewa	Preliminary plan 1,166.—Kiralowa korale. S. Kawurala and others	Fit for paddy	1	1	36
2801	Palugasdigiliya	Preliminary plan 945.—Wilachchiya korale. Siriya, Vel-duraya	Fit for paddy	6	2	2
3132	Kelekarambewa	Preliminary plan 1,115.—Kalagama korale. B. C. Nonis	Fit for paddy	6	0	30
3131	Do.	do.	do.	7	1	29
3130	Do.	do.	do.	5	0	12
2544	Mahawela	Preliminary plan 826.—Kalagama korale. Uduma Lebbe	Fit for paddy	5	0	0
3150½	Kelekarambewa	Preliminary plan 1,115.—Kalagama korale. D. P. Suwandaratra	Fit for paddy	4	0	37
3414	Nuwarawewa	Preliminary plan 1,164.—Kende korale. S. P. Govinda	Fit for paddy	3	0	14
2335	Karambewa	Preliminary plan 715.—Kalagama korale. Simon de Silva	Fit for paddy	4	3	34
2501	Kaipitiyawa	Preliminary plan 811.—Kanadara korale. Una Pakir Gamanchi	Fit for paddy	6	2	29
3348	Nuwarawewa	Preliminary plan 1,164.—Kende korale. M. M. Ossanar	Fit for paddy	14	3	6
521	Kirigallewa	Preliminary plan 173.—Kadawat korale. A. Alwar	Fit for paddy	1	3	35
522	Do.	do.	do.	1	3	2
3350	Nuwarawewa	Preliminary plan 1,164.—Kende korale. S. K. M. Mohidin Pichche	Fit for paddy	1	3	8
2950	Mahanelubewa	Preliminary plan 1,043.—Nuwaragama korale. A. Kachchi Mohamedo	Fit for paddy	0	1	33
1717	Kokmaduwa	Preliminary plan 454.—Kanadara korale. Punchirala Arachchi	Fit for garden	0	1	32
3284	Nitiyagama	Preliminary plan 1,135.—Kanadara korale. Velate, Vel-vidane, and others	Fit for paddy	1	1	23
3188	Kaduruwegama	Preliminary plan 1,115.—Kalagama korale. Nana Ena Sema	Fit for paddy	4	3	16
3189	Do.	K. J. Dissanayake and another	do.	3	2	1
3134	Kelekarambewa	Mohamedo Lebbe and others	do.	6	3	8

C 2

Lot.	Village.	Name of Purchaser.	Description.	Extent. A. R. P.
1474	Timbirikadawala	Preliminary plan 379.—Nuwaragama korale. S. Sittampalam	Fit for paddy	12 0 34
1483	Anuradhapura	A. H. Monerasinha	do.	9 2 0
1484	Tibirikadawala	do.	do.	16 1 16
329	Anuradhapura	Preliminary plan 97.—Nuwaragama korale. A. H. Monerasinha	Fit for paddy	4 0 12
643	Sivalagala	Preliminary plan 187.—Kalagama korale. Appurala, Vel-vidane, and others	Fit for paddy	1 2 18
3543	Pūdukkulama	Preliminary plan 1,188.—Kanadara korale. K. Appuhami and others	Fit for paddy	2 3 6
4078	Attikulama	Preliminary plan 1,358.—Kalagama korale. B. Ranhami and others	High land	1 0 29

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Anuradhapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 936, N.-C. P.

වර්ෂ 1897 ක්වූ පෙබරවාරි මස 18 වෙනි දින කොළඹ

මහසෙනාධිපතිතුමන්ගේ කන්දෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ එජන්තරත්නාන්දේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ඒවා ගැනුම්කාරයෝ විසින් නිසි කාලයතුලදී ඒවාට වැටහෙන මුදල් නොගෙවී නිසා ආණ්ඩුවේ නියෝග වල ප්‍රකාර වර්ෂ 1897 ක්වූ මාර්තු මස 24 වෙනි දිනවූ බදුද දවල් 12ට අනුරාධපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ පිහිටා තිබෙන බිම්කැබලි 40ක්.

සිතියම 1,221. එජ්ජාවලකෝරලේ. අයිතිකම කියන්නා—මවුන්න.

නො.	ගම.	ගැනුම්කාරයාගේ නම.	අන්දම.	මහත. අ. ර. ප.
3652	මුසල්පිටිය	බී. චේලානේ සහ තවත්	වතු ඉඩම	1 2 8
1128	කුමාදිය	සිතියම 298. එගොඩපත්තුව. ජසාලෙඛිඛේ පොලිස්ඵදනේ	විසට හොඳ ඉඩම	3 1 9
1628	ගත්ගොමුගම	සිතියම 425. නුවරගමකෝරලේ. ඇම්. එන්ද්‍රිස්නාමි	එම	11 3 14
2862	අඹගැහැව	සිතියම 988. කැදැකෝරලේ. සෙල්ලවත්තිනාමි සහ තවත්	එම	24 3 12
3028	කැලැදිවුල්වැව	සිතියම 1,083. එජ්ජාවලකෝරලේ. දී. උක්කුමන්දා සහ තවත්	එම	2 0 4
3061	මාත්කඩවල	සිතියම 1,095. කැදැකෝරලේ. වී. රාමන්කන්කානි සහ තවත්	එම	4 3 27
2586	කුරවිසාව	සිතියම 842. කඩවත්කෝරලේ. සිරුල වෙල්විදනේ සහ තවත්	එම	11 1 8
3196	කදුරුවැගම	සිතියම 1,115. කලාගමකෝරලේ. ඇම්. කේ. අර. කාසලම්	එම	7 2 17
3127	කැලැකරඹුව	බී. ඇම්. පිල්වා සහ තවත්	එම	8 2 11
K 122	පහලකුලාව	සිතියම 1,109. නුවරගමකෝරලේ. කපුරුගාමි කෝරල	එම	0 0 20
L 122	එම	එම	එම	2 1 6
N 122	එම	එම	එම	0 1 14
3238	ඉහලගල්පිටියගම	සිතියම 1,118. විලවිචියකෝරලේ. ඒ. බන්ධ. සහ තවත්	එම	0 3 38
3481	ගම්මිල්ලාව	සිතියම 1,166. කීරුලකෝරලේ. කවුරුල සහ තවත්	එම	1 1 36
2801	පළමුදේවිය	සිතියම 945. විලවිචියකෝරලේ. සිරිසා පෙල්ලුරසා	එම	6 2 2
3132	කැලැකරඹුව	සිතියම 1,115. කලාගමකෝරලේ. බී. සී. කෝන්ස්	එම	6 0 30
3131	එම	එම	එම	7 1 29
3130	එම	එම	එම	5 0 12
2544	මහවෙල	සිතියම 826. කලාගමකෝරලේ. උදුමාලෙඛිඛේ	එම	5 0 0
3150½	කැලැකරඹුව	සිතියම 1,115. ඩී. පී. සුවදරත්න	එම	4 0 37

නො.	නම.	අයිතිකම කියන්නා.	අත්දම.	මහත. අ. රු. ප.
3414	නුවර වැව	සිතියම 1,164. කැදැකෝරලේ. ඇස්. පි. ගෝවිත්ද	වියව ගොද බිම	3 0 14
2335	කරඹුව	සිතියම 715. කලාගම කෝරලේ. සීමයොන්ද සිල්වා	එම	4 3 34
2501	කපිපිටියාව	සිතියම 811. කනදරුකෝරලේ. ලෞතා පකිරි මුමන්චි	එම	6 2 29
3348	නුවරවැව	සිතියම 1,164. කැදැකෝරලේ. ඇම්. ඇම්. උසනාර්	එම	14 3 6
521 522	කිරිගල්ලුව එම	සිතියම 173. කඩවත්තකෝරලේ. ඒ. ආල්වාර් එම	එම එම	1 3 35 1 3 2
3350	නුවරවැව	සිතියම 1,164. කැදැකෝරලේ. ඇස්. කේ. ඇම්. මොහිදිත් පිච්චෙ	එම	1 3 8
2950	මහනෙළුව	සිතියම 1,043. නුවරගම කෝරලේ. ඒ. කවිච්චුගමද.	එම	0 1 33
1717	කොක්මඩුව	සිතියම 454. කනදරුකෝරලේ. පුත්තිරල ආරච්චි	• වත්තව ගොද බිම	0 1 32
3284	හිතියගම	සිතියම 1,135. චේලාගේ චෙල්විදුනේ සහ තවත්	වියව ගොද බිම	1 1 23
3188 3189 3134	කදුරුවැගම එම කැලාකරඹුව	සිතියම 1,115. කලාගම කෝරලේ. නානා ඉසා සෙලේමා කේ. ජේ දිසානායක සහ කෙනෙක් මුහම්මද ලෙබ්බේ සහ තවත්	එම එම එම	4 3 16 3 2 1 6 3 8
1474 1483 1484	තිඹිරිකඩවල අනුරධපුරේ තිඹිරිකඩවල	සිතියම 379. නුවරගම කෝරලේ. ඇස්. සිට්ටම්පලම් ඒ. එච්. මොහරසිංහ එම	එම එම එම	12 0 34 9 2 0 16 1 16
329	අනුරධපුරේ	සිතියම 97. ඒ. එච්. මොහරසිංහ	එම	4 0 12
643	සිව්ලාගම	සිතියම 187. කලාගම කෝරලේ. අප්පුරල චෙල්විදුනේ සහ තවත්	එම	1 2 18
3543	පුදුක්කලම	සිතියම 1,188. කනදරු කෝරලේ. කේ. අප්පුනාමි සහ තවත් අය	එම	2 3 6
4078	අත්තිකලම	සිතියම 1,358. කලාගම කෝරලේ. බී. රත්නාමි සහ කෙනෙක්	ගොඩබිම	1 0 29

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේශ්වර්පනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන අනුරධපුරේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්තරයෙන්ද දැනගතහැකිවේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනුකාර්ස් වමිහ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 251, P. OF S.

Colonial Secretary's Office,
Colombo, February 20, 1897.

ON Monday, March 29, 1897, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 80.—Panawal korale, Three Korales.

Lot.	Name of Land.	Situation.	Description.	Extent. A. R. P.
147 A	Tatuwelakanda	Godagampola	Forest and chena	14 0 10
147 B	Do.	do.	do.	7 3 27
Preliminary plan 434.—Panawal korale, Three Korales.				
1132	Jambugahamukalana	Godagampola	Forest	14 2 34
1133	Kowila-atularoda	do.	Forest and rock	5 1 5
1134	Wallaheaditenna	do.	do.	6 2 12
1135	Madolawalamukalana	do.	do.	5 2 16
1136	Kowila-atulaharassa	do.	do.	2 2 10
Preliminary plan 609.—Panawal korale, Three Korales.				
1818	Kalugewattamkhalana	Imbulpitiya	Forest	2 3 16
1819	Do.	do.	do.	0 0 12

Upset price,—Lots 147A, 147B, 1132, 1133, 1134, 1135, and 1136, Rs. 50 per acre ; lots 1818 and 1819 Rs. 20 per acre.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 251, P. OF S.

වමී 1897 ක්වූ පෙබ්‍රවාරි මස 20 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීජ්ජනාන්තරයේ කන්කෝරුවේදීය.

සබරගමු දිසාවේ කැගල්ලේ දිසාධිපතිතුමා විසින් උපද්‍රව්‍යයක් ලෙසින් විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1897 ක්වූ මාර්තු මස 29 වෙනි සඳුදා සවස එකට කැගල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ල පළාතේ පිහිටා තිබෙන බිම්කැබලි 9ක්.

සිතියම 80. කෝරලතුවේ පනාවල්කෝරලේ. විකිනීමට.

නො.	ඉඩමේ නම.	තිබෙන ස්ථානය.	අන්දම.	මහත. අ. රු. ප.
147a	හවුවලකඳු	ගොඩගම්පල	හේන සහ මුකලාන	14 0 10
147b	එම	එම	එම	7 3 27
සිතියම 434.				
1132	ජඹුගහමුකලාන	ගොඩගම්පල	මුකලාන	14 2 34
1133	කොවිලුඅතුලරොද	එම	මුකලාන සහ ගල	5 1 5
1134	වලකැඹිතැන්න	එම	එම	6 2 12
1135	මදෙලවල මුකලාන	එම	එම	5 2 16
1136	කොවිලුඅතුල හැරැස්ස	එම	එම	2 2 10
සිතියම 609.				
1818	කළුගේවත්ත මුකලාන	ඉඹුල්පිටිය	මුකලාන	2 3 16
1819	එම	එම	එම	0 0 12

මිලකර තිබෙන්නේ නොමිමර 147a, 147b, 1132, 1133, 1134, 1135 සහ 1136 බිම්කවිවිටල අක්කර 14 ක් රුපියල් 50 බැගින්ය. නොමිමර 1818 සහ 1819 බිම්කවිවිටල අක්කරයක් රුපියල් 20 බැගින්ය.

මෙම ඉඩම් ගැණ උරුවාසිකමක් ඇති කෙනෙක් කැගල්ලේ කවිවේරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් කවුන්ගේ උරුවාසිකම් කියා සිටිනට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනනාලයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ කැගල්ලේ ආණ්ඩුවේ උපද්‍රව්‍යයක් ලෙසින් විකුණනට යෙදෙනවා දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්තරයේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙක්‍රතාරීජ්ජනාන්තරයේ.

No. 252, P. OF S.

Colonial Secretary's Office,
Colombo, February 18, 1897.

ON Tuesday, March 30, 1897, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-eight allotments of land situated in the Uda pattu of the Kuruwiti korale of the Province of Sabaragamuwa.

Preliminary plan 627. Village—Pussella.

Lot.	Name.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
1897	Pareiwalamukalana	Crown	Forest	8	0 0
1899	Wawulgalamukalana	do.	do.	5	2 18
R 77	Galketiyewatta and Godaparagahapuraneuwatta	S. Herathami and others	Garden	2	2 30
S 77	Puranehena	do.	Chena	2	2 23
T 77	Menikhawadiyalagewattepitakattiya	A. Newatthami	Garden	0	1 28
U 77	Purana	do.	Paddy field	0	0 26
V 77	Menikhawadiyalageaswedduma	J. Binduwa and others	do.	1	3 2
W 77	Ilumbehena and other chenas	B. Siriyaewa and others	Chena	138	2 33
X 77	Nagollehena	B. Ukkuriya and others	do.	4	3 17
Y 77	Dikhena and six other chenas	B. Siriyaewa and others	do.	94	1 26
Z 77	Wawulgalahena and eight others	K. Serapim and others	do.	295	2 0
A 78	Menikhawadiyalageasweddumewatta	S. A. Peduru Appu	Garden	1	1 30
B 78	Do.	do.	do.	0	0 31
C 78	Kahatagahawatta	P. Samel Bas	do.	0	1 35
D 78	Do.	do.	do.	0	1 16
E 78	Kiralmulle-aswedduma	S. Herathami and others	Paddy field	0	1 9
F 78	Murutalangawatta and Ilukwatta	W. M. Kiri Banda and others	Garden	1	0 30
G 78	Pelengahawattepitakattiya	B. Jantuwa	do.	0	0 26
H 78	Pelengahawatta	L. Mathes Appu	do.	1	0 26
I 78	Ilukwatta and Kanattheyagewatta	W. M. Kiri Banda and others	do.	2	3 22
J 78	Ilumbehena	B. Siriyaewa and others	Chena	7	1 11
K 78	Bakmiketiyehena and two other chenas	B. Binduwa and others	do.	19	1 36
L 78	Palamagawadeniya	Amala Marikan	Deniya	0	3 9
M 78	Hikgahawatta and four other chenas	B. Ukkiriya and others	Garden and chena	10	1 20
N 78	Halgahawatteaswedduma	S. Herathami and others	Paddy field	0	1 27
O 78	Wattekumbura	W. M. Kiri Banda and others	do.	3	1 18
P 78	Do.	do.	do.	0	0 4
Q 78	Ambagaswatta and Tanayamewatta	S. Herathami and others	Garden	18	0 21
R 78	Katutiambarawehena and three other chenas	Kapurallage Serahami and others	Chena	84	3 30
S 78	Manannalagewatta	Mr. E. F. Mapiitigama	Garden and chena	5	1 38
T 78	Manannalagewatta and three other chenas	S. Herathami and others	do.	27	2 22
U 78	Dewalewatta	K. Serahami and others	Garden	10	0 29
V 78	Udahawattekumbura	K. Peiris	Paddy field	0	0 3
W 78	Gorakagahawatta and two other chenas	P. K. Serahami and others	Garden and chena	3	2 6
X 78	Horagahahena and three other chenas	do.	Chena	83	1 5
1900	Wandurawikehena	Crown	Forest	4	2 20
1901	Do.	do.	do.	0	2 10
Village—Kandangoda.					
Y 78	Nagalenahena and three other chenas	S. L. Serahamy and others	Chena	373	3 0
Z 78	Etambagahawatta	do.	Garden	1	1 22
A 79	Etambagawa-aswedduma	do.	Paddy field	1	0 39
B 79	Pitakotuwe-aswedduma	do.	do.	1	1 37
C 79	Eriyagahapurannahenewatta	A. Malhami	Garden	1	0 0
D 79	Eriyagahapurannaheneaswedduma	do.	Paddy field	0	0 36
E 79	Ululugahahena	A. Mathes Appu	Garden	0	2 32
F 79	Udaikekunekumbura	J. Loku Banda and others	Paddy field	5	0 25
G 79	Kinagahahenawatta, Bowitiyahenawatta	Ratnapala Unnanse	Gardens	4	3 22
H 79	Warawhenewatta	Samuel Naide's children	do.	0	3 34
I 79	Bowitiyadeniyehenaowita	P. Dias Muttappa Pulle and others	Owita	0	2 8
J 79	Kaluarachchideniya	do.	Paddy field	1	2 18
K 79	Warawhenewatta	do.	Garden	0	1 36
L 79	Iddamaldeniyewatta	G. Loku Appuhami Mohottale and another	do.	0	1 38
M 79	Muttettuhenewatta	Don Andreas Appuhamy and others	do.	0	1 27
1905	Delgahaheneaturoda	Crown	Forest	4	3 30
Village—Millawitiya.					
N 79	Asweddumakele	M. Kirihamy, Vedarala and others	Forest	4	3 3
O 79	Asweddumehena	do.	Chena	0	2 20
1906	Do.	Crown	do.	1	0 33
1907	Asweddumakele	do.	Forest	3	2 35
P 79	Samaradeniya	Gamege Mohottihamy and others	Paddy field	0	2 36

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 252, P. OF S.

වම් 1897 ක්වු පෙබරවාරි මස 18 වෙනි දින කොළඹ
මහසෙක්කාරිස්ථානයේ කන්තෝරුවේදී.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම්
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වු මාර්තු මස 30 වෙනි දිනවූ අභ්‍යන්තර දවල් 12ට රත්ක.
පුරේ කවිමරියේදී වෙත්දෙසිකර විකුණනට නොනොන් තේරුදෙනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුවිටිකෝරළේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි 58ක්.

සිතියම 627. ගම—පුස්පැල්ල.

නෙ	නම.	අයිතීම කියන්නා.	අන්දම.	මහත.
				අ. රු. ප.
1897	පරෙසිවල මුකලාන	ආණ්ඩුව	මුකලාන	8 0 0
1899	වවුල්ගල මුකලාන	එම	එම	5 2 18
R 77	ගල්කැවියෙ වත්ත සහ ගොඩ පරගහ පුද්ගනවත්ත	සො. හේරත්ගාමි සහ තව අය	වත්ත	2 2 30
S 77	පුරනෙ හේන	එම	හේන	2 2 23
T 77	මැනික්කවසිඳුලාගේ වත්තේ පිටකවිටිය	අ. නැවතිගාමි	වත්ත	0 1 28
U 77	පුරන	එම	කුඹුර	0 0 26
V 77	මැනික්කවසිඳුලාගේ අස්වැද්දුම	ඉ. බිත්දුවා සහ තවත් අය	එම	1 3 2
W 77	ඉළඹෙහේන සහ තවත් හේන් නාගොල්ලෙ හේන	බ. සිරියවෙද සහ තවත් අය	හේන	138 2 33
X 77	දික්හේන සහ තව හේන් රික්	බ. උක්කිරියා සහ තවත් අය	එම	4 3 17
Y 77	දික්හේන සහ තව හේන් රික්	බ. සිරියවෙද සහ තවත් අය	එම	94 1 26
Z 77	වවුල්ගල හේන සහ තව හේන් රික්	ක. සැරපිම් සහ තවත් අය	එම	295 2 0
A 78	මැනික්කවසිඳුලාගේ අස්වැද්දු මේ වත්ත	පු. අ. ජේදුරුඅප්පු	වත්ත	1 1 30
B 78	එම	එම	එම	0 0 31
C 78	කහවගනවත්ත	පි. සාමෙල් බාස්	වත්ත	0 1 35
D 78	එම	එම	එම	0 1 16
E 78	කිරිල්ලුල්ලේ අස්වැද්දුම	සො. හේරත්ගාමි සහ තව අය	කුඹුර	0 1 9
F 78	මුරුතලන වත්ත සහ ඉළක් වත්ත	පී. මු. කිරිබත්ඛා සහ තව අය	වත්ත	1 0 30
G 78	පෙලෙත්ගනවත්තෙ පිට කවිටිය	බ. ජන්කුවා	එම	0 0 26
H 78	පෙලෙත්ගනවත්ත	ලී. මෙස්අප්පු	එම	1 0 26
I 78	ඉළක්වත්ත සහ කහත්තයාගෙ වත්ත	පී. මු. කිරිබත්ඛා සහ තව අය	එම	2 3 22
J 78	ඉළඹෙහේන	බ. සිරියවෙද සහ තව අය	හේන	7 1 11
K 77	බක්මිකැවියෙ හේන සහ තව හේන් දෙකක්	බ. බිත්දුවා සහ තව අය	එම	90 1 36
L 88	පාලමගාවා දෙතිය	ආවලමරික්කන්	දෙතිය	0 3 9
M 78	හික්ගනවත්ත සහ තවත් හේන් 4ක්	බ. උක්කිරියා සහ තව අය	වත්ත සහ හේන	10 1 20
N 78	ගල්ගනවත්තේ අස්වැද්දුම	සො. හේරත්ගාමි සහ තව අය	කුඹුර	0 1 27
O 78	වත්තෙ කුඹුර	පී. මු. කිරිබත්ඛා සහ තව අය	එම	3 1 18
P 78	එම	එම	එම	0 0 4
Q 78	අඹසවත්ත සහ නානාසම් වත්ත	සො. හේරත්ගාමි සහ තව අය	වත්ත	18 0 21
R 78	කුටුනිසඹරුවෙහේන සහ තවත් හේන් 3ක්	ක. සැරගාමි සහ තව අය	හේන	84 3 30
S 78	මනස්ලාගේ වත්ත	ඊ. ඇස්. මාපිටිගම	වත්ත සහ හේන	5 1 38
T 78	එම සහ තව හේන් 3ක්	සො. හේරත්ගාමි සහ තව අය	එම	27 2 22
U 78	දේවාලේ වත්ත	ක. සැරගාමි සහ තව අය	වත්ත	10 0 20
V 78	උඩගනවත්තෙ කුඹුර	ක. පිරිස්	කුඹුර	0 0 3
W 78	ගොරකහන වත්ත සහ තව හේන් 2ක්	පු. ක. සැරගාමි සහ තව අය	වත්ත සහ හේන	3 2 6
X 78	ගොරගනහේන සහ තව හේන් 3ක්	එම	හේන	83 1 5
1900	වදුරා වි කැහේන	ආණ්ඩුව	මුකලාන	4 2 20
1901	එම	එම	එම	0 2 10
Y 78	නාගලෙහේන සහ තව හේන් 3ක්	පී. ලේ. සැරගාමි	හේන	373 3 0

නො.	ගම.	අයිතියකම් කිසිවකු ගම—කදන්ගොඩ.	අන්දම.	මහක අ. රු. ප.
Z 78	ඇවඹගහ වත්ත	සී. ලේ. සැරහාමි	වත්ත	1 1 22
A 79	ඇවඹගොඩ අස්වැද්දම	එම	කුඹුර	1 0 39
B 79	පිටකොටුවේ අස්වැද්දම	එම	එම	1 1 37
C 79	ඊරියගහපුරතෙ හේනේ වත්ත	අ. මල්ගාමි	වත්ත	1 0 0
D 79	ඊරියගහපුරතෙ අස්වැද්දම	එම	කුඹුර	0 0 36
E 79	උඵඵගහහේන	අ. මකෙස්අප්පු	වත්ත	0 2 32
F 79	උඵඵගහකැකුනෙකුඹුර	ජ. ලෙකුඹවත්ත	කුඹුර	5 0 25
G 79	කිනගහහේනේ වත්ත, බෝවිටිය	රත්නපාල උත්තාන්සේ	වතු	4 3 22
H 79	වරුහේනේ වත්ත	සමියෙල්නයිදෙගෙ දරුවෝ	වත්ත	0 3 34
I 79	බෝවිටියදෙහියෙ හේනෙ ඔව්ව	පේදුරුදියසමුත්තාපාපුල්ලේ සහ තව අය	ඔව්ව	0 2 8
J 79	කඵඵඵවිටි දෙහිය	එම	කුඹුර	1. 2 18
K 79	වරුහේනේ වත්ත	එම	වත්ත	0 1 36
L 79	ඉද්දමල්දෙහියෙ වත්ත	ජ. ලොකුඅප්පුගාමි මොහොට්ටි වංල සහ වෙන අයෙක්	එම	0 1 38
M 79	මුත්තෙට්ටුහේනෙ වත්ත	දෙත් අන්දියඅප්පුගාමි සහ තවත්	වත්ත	0 1 27
1905	දෙල්ගහහේනෙ අතුරෙද	ආණ්ඩුව	මුකලාන	4 3 30
N 79	අස්වැද්දම කැලේ	ගම—මිල්ලවිටිය.		
O 79	අස්වැද්දම හේන	කිරිගාමි වෙදුරුල සහ තව අය	එම	4 3 3
1906	එම	එම	හේන	0 2 20
1907	අස්වැද්දම කැලේ	ආණ්ඩුව	එම	1 0 33
P 79	සමරදෙහිය	එම	මුකලාන	3 2 35
		මොහොට්ටිගාමි සහ තව අය	කුඹුර	0 2 36

අක්කරසක් රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරුල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ රත්නපුරේ ආණ්ඩුවේ ඵ්ජන්තලන්තාන්සේගෙන්ද දකගත්ව පුඵවන.

ගරුකර ආණ්ඩුකාර උතුමාගත්වගත්සේගේ ආඥාවලෙස,

ජ. නොඵල් වාකර්,
මහසෙකුකාරිස් වමිග.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for widening Wall's lane, to wit:—

Preliminary plan 10,491. Village—Wall's lane in Ward No. 5, Municipality of Colombo.

Lot.	Description.	Name of Claimant.	Extent.		
			A.	R.	P.
L 734	Garden, 1 mango tree	Harmanis Peiris	0	0	1
M 734	Garden, 1 old coconut tree	Fred. Soyza, Mudaliyar	0	0	2
N 734	Garden, 1 beli tree	N. D. David Perera	0	0	1.68
O 734	Waste land	Siman Perera.	0	0	1.50
P 734	Do.	Christina Perera	0	0	1.50
Q 734	Do.	Louis Perera	0	0	0.68
R 734	Do.	Christina Fonseka	0	0	0.68

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri, on March 25, 1897, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,
February 24, 1897.

F. R. ELLIS,
Acting Government Agent.

වෛ 1876 ක්වු අවුරුද්දේ කොමර 3 වේ අක්කුසෙ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට අණවුවේ කටයුත්ත කට, ඒ නමි :—“වෝල්ස්” අතුරු පාර විශාලකිරීම පිණිස වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වෛ 1876 දේ ඉඩම් ලබාගැනීමේ අක්කුසෙ” ගවෙති කාණුවේ කරනිවෙන පංතාර්තුල්ල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වගන්සේගෙත් නිසිඅකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමනමි :—

ගම—කොළඹ නගරයේ 5 කොට්ඨාසයේ වෝල්ස් අතුරු පාර.

නො.	අන්දම.	අයිතිකම කියන්නා.	මගන.
S 734	ඔවු බිම	ගොර්දියානු අත්තෝති	0 0 0.68
T 734	එම	පාලුල්ලේ	0 0 0.87
U 734	එම	ලෝනිස් මැන්දිස්	0 0 0.50
V 734	එක පරණ පොල්ගත් ඇති වන්ත	අහිදු ලේර	0 0 0.62
W734	ඔවු බිම	එලියා ලේර	0 0 0.62
X 734	වන්ත, පරණ පොල්ගස් 1යි, කපු ගස් 2යි	වංගාරිපති සෙනෙවිරත්ත	0 0 1.75

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට අණවුවේ කල්පනාව තිබෙන බව පොදුපකයට දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ බිහිකර තිබෙන ගැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොගොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අග වෛ 1897 ක්වු මාර්තු මස 26 වෙනි දින පස්වරු 2කේ කතිසමට කොළඹ කවිවේරියේදී මාදූදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට බිහිවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටින්නට බිහිවීම මෙයින් දැනගන යුතුයි.

වෛ 1897 ක්වු පෙබරවාරි මස 24 වෙනි දින කොළඹ කවිවේරියේදීය. ඇ. ආර්. ඇලිස්, අණවුවේ ඒපත්ත වම්ග.

1876 ම (වු) - 3 ම් මුලකසේ සැදැසුනු 7 ම පිරිවිණ් ප්‍රකාරයේ උවැරලය තෙරුගෙ අකලිත්තල නෙණුම පතිරාක තෙරෙකටු වෙණ්ඳුයතාන පිණ්ණාසිසොලොපමට කාණිකපින, අංචතාවු :—

පිරිතපපත්තු මුලකස 10,491. ශ්‍රී චිසි—උවැරලය තෙරුව.

නුණ්ඔ.	විවරය.	උරිතතාලියිණ් පෙයා.	විසාලය.
S 734	වෙණුබිලය	කොරතානානු අත්තෝනා	0 0 0.68
T 734	එම	පාවුලුවෙරොරා	0 0 0.87
U 734	එම	ලායිය මෙයෙය	0 0 0.50
V 734	තොට්ට, 1 තෙණ්ණමාය	අභිනාටෙරොරා	0 0 0.62
W 734	වෙණුබිලය	නෙලිපාටෙරොරා	0 0 0.62
X 734	තොට්ට, 1 තෙණ්ණමාය, 2 පරුත්ති මාය	කෙණාභ සෙනෙවිරත්ත	0 0 1.75

ගිඹෙත්තුකොර්වත්තරාන ගිඹෙත්තුසෙසුමපමපම 1876 ම (වු) - 3 ම් කාණි ගිඹෙත්තුකොර්වත්තපමපමපම පැටපම පැටපම 6 ම පිරිවිණ් ඉර්පාටෙලින ප්‍රකාරයේ මර්තීරාලොසිනේ සෙයෙයිනු ආලොසිනෙයුඳුන තෙසා කිපමිභවකර් නෙකටුක කර්පිනෙසෙසුමපමපම, අකකාණිකපින ආඳසිඉපුපකොර්න අරසාඳසිපාන නෙණ්ණියිරුකපිනා නෙපතෙ 7 ම පිරිවිණ්පම වෙණ්ඳුයප්‍රකාරයේ නාන මිතීනෙකකොණ්ඔ පිරිසිතමාය විණ්මපරාලෙසෙසුමපම.

මෙරතුරිත්ත කාණිකරුකටු උරිතතපෙසෙසුමපම පකලරුම තමාක අලලසු අභරවරුඳෙය කාරියකරා මුලමාය 1897 ම වරුභුම පරුණිමාසම 26 ම් තෙකියිලනෙ 2 මනිකටු කොලුමපු කප්සෙරියිල නෙණු නෙපක වෙණිපට්ටිත් තත්තමටු අකකාණිකපින නෙ උඳනෙකපින නෙ තනෙමෙයෙයුම අභරවරුඳෙයකරු කාය්ත් තමා සාකිකටුම උරිතතකපින තොකෙයෙයුම විභරුකෙයෙයුම සොලොමපම මිතලෙ අභරකපින උඳනෙ කෙටෙකකොර්නෙපමපමපම.

කොලුමපු කප්සෙරි, 1897 ම ආණ්ඔ මාසිම 24 ම් ව. ආර්. ඇලිස්, අරසාඳසි ඉසනෙයිණ් වෙලෙපාර්පවර්.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section six, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for widening Sutherland road, to wit :—

Preliminary plan 10,502. Village—Maradana, Ward No. 7, Colombo Municipality.

Assessment No.	Lot.	Description.	Name of Claimant.	Extent. A. R. P.
3 A	H 735	12 ft. of wall and very small part of a verandah	Maradana mosque (The trustee is Aliya Marikkar Alim Saibo)	0 0 0.06
3	I 735	Part of verandah of tiled house	Ahamadu Lebbe Abdul Rahim	0 0 0.12
2	J 735	Part of verandah only of house in two tenements, one being a new two-storey house	D. J. Jayasinghe	0 0 1
1	K 735	Part of verandah of old tiled house and part of garden with two old cocoanut trees	A. L. M. Mira Lebbe Marikkar	0 0 1

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri, on March 25, 1897, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri, February 24, 1897.

F. R. ELLIS, Acting Government Agent.

Rent Sales

REVENUE NOTICES.

NOTICE is hereby given that on Monday, March 29, 1897, the Government Agent of the Western Province will put up for sale by public auction, at the Colombo Kachcheri, at 12 noon, the under-mentioned Arrack Rents of the Western Province from July 1, 1897, to June 30, 1898 :—

Of Siyane and Hewagam korales.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash ; and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining the documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

F. R. ELLIS, Acting Government Agent. The Kachcheri, Colombo, February 26, 1897.

NOTICE is hereby given that on Thursday, March 11, 1897, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Western Province from April 1, 1897, to June 30, 1897, and Toll Rents from April 1 to December 31, 1897, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of February, 1897.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.—Colombo and Negombo.

Bridges.—Embulgama, Andiambalam, Sitawaka, Giriulla, Toppu, Dandugama, Kotugoda, Munamalwatta.

Canals.—Kalutara, Lock-gate at St. Sebastian, Hendala, Kittampahuwa, Negombo.

Ferries.—Hanwella, Kitulgahawatta, Pugoda, Siduwa, Anguruatota, Kepuela, Mutuwadiya, Mutwal, Digala, Henamulla.

Roads.—Ja-ela to Henaratgoda, Pasyala to Hanwella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Pamanakada to Horana, Hanwella to Nambapana, Negombo to Dunagaha, Selathandiya to Alutapola, Veyangoda to Attanagala, Pasyala to Giriulla, Kotte to Kaduwela, Panadure to Nambapana, Negombo to Giriulla between 4th and 6th and 8th and 9th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Bandaragama to Waskaduwa, Alutgama to Radawana, Colombo to Kesbewa, Colombo to Avisawella, Colombo to Galle between 14th and 15th mileposts, Minuwangoda to Kotadeniyawa, Kotadeniyawa to Mirigama, Colombo to Kandy between 21st and 23rd mileposts, Colombo to Galle between 29th and 30th mileposts, Negombo to Giriulla between 16th and 18th mileposts.

F. R. ELLIS, Acting Government Agent. The Kachcheri, Colombo, March 1, 1897.

විෂි 1897 ක්වු ජුලි මස 1 වෙනි දින පටන් විෂි 1898 ක්වු ජුලි මස 30 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන බස්නාහිර දිසාවේ අරක්කු රේන්දය විෂි 1897 ක්වු මාර්තු මස 29 වෙනි සඳුදා දවල් 12වනේ කැනිසමට කොළඹ කම්බේරියේදී බස්නාහිර දිසාවේ ඒජන්ත උන්කාන්සේ විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනන බව මෙයින් දන්වනුය.

සිසනා සහ හේවාගම්කෝරලවල අරක්කු රේන්දය. ගැනුම්කාරයා විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් සල්ලිවලින් විකිනීම දවසේදී මෙහි නඩත්තට ඕනෑම. එම ඉල්ලීම උතුමානත්තනත්තේ විසින් හාර ගත්තට දෙදැනිකම් ඔහුගේ ඉල්ලීම උතුමානත්තනත්තේ විසින් ඒන්තුගත් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒන්තුගත් මුදු ඔප්පුවලින් හෝ තුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ නිබා සම්ප්‍රණීකරණත්තට ඕනෑම.

ඇපවිණිස නිවනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්කාන්සේට ගෙවිය යුතු මුදල, ඇපඔප්පු සෑදීමටද, ඒවා සෝදිසිකර සම්ප්‍රණීකරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇපඔප්පු රෙජිස්තර් කෙරීමට ගෙවිය යුතු මුදල ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑම.

ඇප වෙනුවෙන් නිවනලද ඉඩම්වල ඔප්පු ඒවා මට ප්‍රථම ඇපේකට නොහොත් උකස්කට යටත්කැනී බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර් නාගගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබා ගැනීමට ඕනෑකරණ විසඳුම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

ඇ. ආර්. ඇලිස්, වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වමහ. විෂි 1897 ක්වු පෙබරවාරි මස 26 වෙනි දින කොළඹ කම්බේරියේදීය.

විෂි 1897 ක්වු අප්‍රේල් මස 1 වෙනි දින පටන් විෂි 1897 ක්වු ජුලි මස 30 වෙනි දින දක්වා බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වෙන කොයිසම් අරක්කු රේන්දයක් සහ විෂි 1897 ක්වු අප්‍රේල් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පාලම් රේන්දයක් නමුත් පළමු ගැනුම්කාරයින් විසින් විෂි 1897 ක්වු පෙබරවාරි මාසේ මාසමුදල විෂි 1897 ක්වු මාර්තු මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙවුවොත් ඔහුගේ අලාභීව වෙනුව එකී රේන්ද විෂි 1897 ක්වු මාර්තු මස 11 වෙනි මුහස් පැනිද දවල් දෙකේ කැනිසමට කොළඹ කම්බේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි නඩත්තට ඕනෑම.

මහමුවේ සහ කොළඹ අරක්කු රේන්දය. කොටුගොඩද, ඇඹුල්ගමද, අඹිඅම්බලමේද, දඹුගමද, හෝප්පුවේද, සීතාවකද, ගිරිඋල්ලේ සහ මුන මල්වත්තේ පාලම් රේන්දය.

මහමුවේද, හැදිලද, කළුතරද, සත්තබස්තියමේ සහ කිත්තන්පහුවේත් ඇලරේන්දය.

හේනේමුල්ලේද, මෝදරද, දිගලද, හත්වැල්ලේද, කිතුල්ගහවත්තේද, පුගොඩද, සිදුවේද, අගුරුවාගොවේද, කැපුඇලේ සහ මුතුවාසියේත් තොටුපල් රේන්දය.

හැඳිලේ සිට හෙතරන්ගොඩවද, පස්සාලේ සිට හත්වැල්ලටද, මිරිහාගේ සිට මත්තේගොඩවද, කැලනියේ සිට හෙතරන්ගොඩවද, පාමන්කඩ සිට හෙතරන්වද, හත්වැල්ලේ සිට නඹාපානවද, මහමුවේ සිට දුනාගහවද, මහමුවේගොඩ සිට කොටදෙකියාවටද, සෙල්ලන්ත හත්දියේ සිට අළුතාපොලවද, චේතන්ගොඩ සිට අත්තගල්ලවද, පස්සාලේ සිට ගිරිඋල්ලවද, කෝට්ටේ සිට කඩුවෙලවද, පානදුරේ සිට නඹාපානවද, මහමුවේ

සිව ගිරිලලට සහ පාලේ ගැහැක්ම 4රේ සහ 6යේද 8වේ සහ 9යේ කනු අතරේද, කොළඹ සිට හුවරව සහ පාලේ ගැහැක්ම 10යේ සහ 12යේ කනු අතරේද, 21කේ සහ 23යේ කනු අතරේද, බන්ධාරගම සිට වස්කඩුව වද, අවන්ගම සිට රදුවානවද, කොළඹ සිට කැස්බාව වද, කොළඹ සිට අවිස්සාවේලලටද, කොටදෙතියාවේ සිට මිරිහවද, කොළඹ සිට ගාල්ලට සහ පාලේ ගැහැක්ම 14රේ සහ 15වේ කනු අතරේද, 29යේ සහ 30යේ කනු අතරේද, මහලුවේ සිට ගිරිලලට සහ පාලේ ගැහැක්ම 16යේ සහ 18වේ කනු අතරේද සහ පාලේ තිබෙන රේන්දද.

ඇ. ආර්. ඇලිය,
වැඩබලන ආණ්ඩුවේ ඒජන්ත වමන.
වෂී 1897 කවු මාර්තුමස 1 වෙනි
දින කොළඹ කවිවේරියේදීය.

NOTICE is hereby given that sealed tenders for the purchase of the under-mentioned Toll Rent of the Chilaw District from April 1 to December 31, 1897, will be received by the Assistant Government Agent, Chilaw :—

Ferry Toll.—Battulu-oya.

The tenders, which must be enclosed in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Chilaw Kachcheri until 1 o'clock P.M. on Saturday, March 20, 1897, when they will be opened. All persons making tender should be present. A tenderer not wishing to present his tender in person must enclose with it a cheque to the amount of one-tenth of his offer, otherwise no notice will be taken of his tender.

The person whose tender is selected by the Assistant Government Agent for submission to Government—should any be so selected—will be required to deposit at once in cash one-tenth of the amount of his offer; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or cash to the amount of one-third thereof, within thirty days of the receipt by him of intimation of the Governor's acceptance of his offer.

No title deeds will be accepted as security without a letter signed by the owner intimating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the party offering security.

The person whose tender is accepted will also be required to deposit cash to pay the Crown lawyer's fees for examining title deeds of property tendered by him as security and drawing and settling the security bond, as well as the expenses of appraising the properties and registering the securities.

After the completion of the securities the ten per cent. deposit referred to shall remain with the Assistant Government Agent, and shall be taken and applied in payment of the last instalment and of part of the penultimate instalment so far as the said ten per cent. deposit extends.

The Assistant Government Agent reserves to himself the option of offering the rent for public sale by auction on the same day after the tenders have been opened.

Further information may be obtained upon application at the Chilaw Kachcheri.

Kurunegala Kachcheri,
February 26, 1897.

ALIAN A. KING,
Government Agent.

වෂී 1897 කවු අප්‍රේල් මස 1 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා මෙහි පහත සඳහන් වෙන හල වන දිස්ත්‍රික්කවේ තොටුපලේ රේන්දද මිලේට ගැණීම පිණිස මුද්දර කරණලද "වැන්ඩර්ස්" ගෙවත් ඉල්ලුම් පත්‍ර කලාවන ආණ්ඩුවේ උපඒජන්තලත්තාන්සේ බාර ගන්නාව මෙයින් දැනුම්දන්නා ඇත.

තොටුපලේ රේන්ද.

බන්තුව මස.

"තොටුපලේ රේන්දවලට" වැන්ඩර්සයි ගෙවත් "ඉල්ලුම්පත්‍රයයි" කියා පිටලියා මුද්දර කරණලද කොටර තුල බහා එන "වැන්ඩර්ස්" ගෙවත් ඉල්ලුම්පත්‍ර කලාවන කවිවේරියේදී 1897 කවු මාර්තු මස 20 දින වන සෙනසුරුදා දවල් එක වන තුරු බාරගෙන එවිට ඒ ඇර බලනවා ඇත. වැන්ඩර්ස් පත්‍ර මද්දර කරණ සියළුදෙනාම ඉදිරිපිට සිටිය යුතුයි. තමන් වැන්ඩර්ස් පත්‍රය තමා විසින්ම මද්දර කරණට අත්වැනි ඉල්ලුම් කරයා තමා ඉල්ලන ගනනින් දහයෙන් පංගුවක් වරිතා වැක් කඩදසියක් තමාගේ වැන්ඩර් පත්‍රය සමග බහා එවිය යුතුයි. එසේ නොකලොත් ඔහුගේ වැන් ඩර් පත්‍රය නොසලකනු ලැබෙයි.

උතුමානත්වගන්සේට මද්දර කරණ පිණිස ආණ්ඩුවේ උපඒජන්තලත්තාන්සේ විසින් යම් ඉල්ලුම්පත්‍රයක් තෝරාගනු ලැබීම එසේ තෝරාගන්නාලද ඉල්ලුම් පත්‍රයේ සඳහන් අය විසින් තමා ඉල්ලුම් ගනනින් දහයෙන් පංගුවකට වැටහෙන ගනන වනාම මුදලෙන් බිඳින්නට බැහැ. එකී ඉල්ලුම්පත්‍රය උතුමානත්වගන් සේ විසින් ඒත්තුගත්ව ගෙදුනත්විනම් ඒ ඒත්තුගැණීම ඔහුට දැනුම්දෙන්නට යෙදුන දින පටන් තිස්දවසක් ඇතුලතදී තමාගේ ඉල්ලීමේ මුළුගනනින් දෙකෙන් පංගුවකට ඒත්තුගත්ව ගෙදුන ඇප හෝ ඉල්ලීමේ මුළු ගනනින් තුනෙන් එක පංගුවක් මුදල් හෝ බිඳින්නට බැහැ.

ඇප පිණිස දෙන්නට කැමතිබව දක්වන අයිතිකරයා විසින් අත්සන්කල ලියුමක් නැතුව කිසියම් උරුම මද්දර පුවක් ඇපයට බාරගනු නොලැබේ.

ඇප ගැරීමට කඩනලද උරුම මද්දර සඳහන් ඉඩම උකසට බැඳිනැති හැටියට ඉඩම් ලේකම්තුරුගේ සහ තීක පත්‍රයක් සෑම උරුමමද්දර කැටුව එවිය යුතුයි. ඇපතබන කැනැත්තා විසින් තමාගේ විභාගිත මේ සහතිකපත්‍රය ලබාගන්නට බැහැ.

ඒත්තුගැණ ලැබූ ඉල්ලුම්පත්‍රකාරයා තමා විසින් ඇප පිණිස කඩනලද මද්දර සෝදිසිකෙරීමට, ඇප මද්දර සෑදීම හා ඒවා සම්පූර්ණකෙරීමත් සඳහා ආණ්ඩුවේ නීතිඥයින්ට ගෙවිය යුතු ගාස්තුද, ඉඩම් තක්සේරු කෙරීමට හා ඇපමද්දර රෙජිස්ටර් කෙරීමටත් ගෙවිය යුතු ගාස්තුත් මුදලෙන් බැඳිය යුතුයි.

ඇප සම්පූර්ණකර දුන්නායින් පසු ඉහත කී බැඳුණකලද දහයෙන් එක ආණ්ඩුවේ උපඒජන්තලත්තාන්සේ වෙතම නිබේන්ට බැහැ. එයද ප්‍රමාණලෙස වාරගත හෝ ගෙවන්නට බැහැ මුදලෙන් අත්තිම වාරයේ ගෙවන්නට බැහැ මුදල හැටියටද සහ යම් මුදලක් ඉන් වැඩිපුර නිමුණොත් එය ඒකොලොස්වෙති වාරයේ ගෙවන්නට බැහැ මුදලෙන් කොටසක් හැටියටත් ගන්නට යෙදේ.

වැන්ඩර්ස් කැටුවායින් පසු එමද ම රේන්ද ස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිනීමේ කැමැත්ත ආණ්ඩුවේ උප ඒජන්තලත්තාන්සේ තමන්ටම කඩාගන්නවාය.

වැඩිදුර කාරණා දැනගැනීම හලාවන කවිවේරියේ ඉල්ලා ලබාගත හැකිවේ.

ඊලියන් ඒ. කිකි,
ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ.

වෂී 1897 කවු බෙබ්වාරි මස 26 වෙනි
දින කුරුනෑගල කවිවේරියේදීය.

NOTICE is hereby given that the Arrack Rents of the Province of Sabaragamuwa will be exposed for sale by public auction at the Ratnapura Kachcheri at 1 o'clock P.M. on Wednesday, April 7, 1897, and not on Tuesday, March 23, 1897, as advertised by the notice of the 8th instant.

The description of the rents to be sold and the conditions of sale are as specified in the said notice.

H. L. MOYSEY,
Government Agent.

Government Agent's Office,
Ratnapura, February 27, 1897.

ප්‍රධාන වෛද්‍යාඥයාගේ අරක්කුරේන්ද මේ පෙබරවාරි මස අටවෙනි දින දැනමේ ප්‍රසිද්ධ කර තිබෙන වර්ෂ 1897 ජූනි මාර්තු මස 23 වෙනි අඟහරුවාදු දිනට නොව වර්ෂ 1897 ජූනි අප්‍රේල් මස හත්වෙනි බදාදු පස්වරු එකට රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණන බව ගෙදෙනවා ඇත.

විකිනීමට තිබෙන රේන්දන් විකිනීමේ කොන්දේසිත්

පෙබරවාරි මස අටවෙනි දින දැනමේ නොතිසියේ ප්‍රසිද්ධ කර තිබෙන ප්‍රකාරයටම බව දැනගත යුතුයි.

එච්. ඇල්. මොයිසි,
එරත්න උත්තාන්සේ.

වර්ෂ 1897 ජූනි පෙබරවාරි මස 27 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

WHEREAS cattle murrain has broken out in the village Halpanvila, in Pandita pattu of the Puttalam District, in the North-Western Province, it is hereby declared that the village Halpanvila—bounded on the north by the village boundary of Tennankuriyawa, east by the village boundary of Dharmapala, south by the village boundaries Katupota-Vendakaduwa, &c., and west by the Dutch road (Kompaspara)—is an infected

area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

G. A. BAUMGARTNER,
Assistant Government Agent.

Puttalam Kacheheri,
February 24, 1897.